

01

සෞඛ්‍යවන් සමාජයක් ගොඩ නැගීම


පිටයේ සම්හවය සහ මිනිසාගේ පරිණාමය පිළිබඳව ඉදිරිපත් වී ඇති මත පිළිබඳවත් මිනිස් සිරුර පද්ධතිවලට බෙදා අධ්‍යයනය කිරීමේ වැදගත්කම පිළිබඳවත් එහි නිරෝගිකම පවත්වා ගැනීමට සුරකිය යුතු පිළිවෙත් පිළිබඳවත් මූලික අවබෝධයක් ලබා ගැනීමට මෙම ඒකකය තුළින් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

බුදුරජාණන් වහන්සේ තම ගාසනය පවත්වා ගැනීමටත් හික්ෂුන් වහන්සේලාගේ සෞඛ්‍ය රුකු ගැනීමටත් වැදගත් වන විනය කර්ම සහ වත් පිළිවෙත් රාජියක් වදාල සේක. නිරෝගිවල උතුම් ම ලාභය ලෙස දේශනා කළ උත් වහන්සේ කායික හා මානසික වශයෙන් දෙවැදැරුම් සුව සම්පත් රුකු ගැනීමට බුදු දහමෙන් ලද හැකි මහඟ ප්‍රතිඵල ලෝක සත්ත්වයාට පෙන්වා දුන් සේක.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට අනුව සෞඛ්‍ය යනු තුදෙක් ලෙඩි රෝගවලින් හා දුබලතාවලින් වැළකි සිටීම පමණක් නොව කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් පුරුණ යහපැවැත්මක් ලාභ කර ගැනීමයි. ඒ අනුව කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුතු පුද්ගලයන් බහුල සමාජයක් සෞඛ්‍යවත් සමාජයක් ලෙස හැඳින්විය හැකි ය. සෞඛ්‍යවත් සමාජයක් ගොඩනැගීම සඳහා සෞඛ්‍ය විද්‍යාව හැදැරීමෙන් ලද හැකි මග පෙන්වීම හා පිටුවහල ඉමහත් ය.

1.1 පිටයේ සම්හවය හා මිනිසාගේ පරිණාමය පිළිබඳ විවිධ මත

පිටයේ සම්හවය සහ මානව පරිණාමය පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් කොට ඇත. ඒවා බොහෝමයක් ම තුදෙක් විශ්වාසය මෙන් ම තාරකිකත්වය මත පදනම් වූ ඒවා ය.



1.1 රුපය - මිනිසාගේ පරිණාමය පිළිබඳ විශ්වාසයක්

පිටයේ සම්භවය සහ මිනිසාගේ පරිණාමය පිළිබඳ මත කිහිපයක් පහත සඳහන් වේ.

මැදුම්වාදය

මෙම වාදයෙන් කියුවෙන්නේ මිනිසා ඇතුළු සියලු ම ජීවින් ලොව පහළ වී ඇත්තේ කිසියම් සර්ව බලධාරී දෙවියෙකුගේ මැවීමක ප්‍රතිඵලයක් අනුව බවයි.

ස්වයංකිද්ධ ජනනවාදය

ග්‍රීසියේ විසු මහා දාරුණිකයෙක වූ ඇරිස්ටෝටල් විසින් මෙම වාදය ඉදිරිපත් කළේ ය. එහි මූලික අදහස වන්නේ ජීවය ඉහැම හටගන්නා බවයි. නරක් වූ මස්වලින් ඉහළ පණුවන් ඇති වීම සහ දිරාගිය ලිවලින් ගුල්ලන් ඇති වීම මෙම වාදයේ දී ඉදිරිපත් කරයි.


ස්වභාවිකවරණ වාදය

මානව පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන වාල්ස් බාවින් මෙම වාදය ඉදිරිපත් කළේ ය. සත්ත්වයින් හා වශක්ෂාලතා ආදිය ලොව පහළ වී ඇත්තේ වසර කෝරී ගණනක් තිස්සේ සිදුවූ පරිණාමය තිසා බව බාවින් තම මතය මගින් ඉදිරිපත් කළේ ය. එක ම ජීවී සෙසලයකින් ප්‍රහවය ලද සත්ත්ව හා ගාක ලේඛය පාරිසරික හේතු කරුණු කොට ගෙන කුමයෙන් වෙනස්වීම්වලට හාජනය වූ බව බාවින් තම මතය හරහා ලේඛයට හෙළිදරවී කළේය.

බෞද්ධ දැරුණුය

අප බුදුරජාණන් වහන්සේ අග්‍රැක්ක් සුතුයේ දී ආහස්සර තැමැති බම්ලොවින් පැමිණී බහ්මයන් විසින් මිහිතලයේ ජීවය පිහිටුවන ලද බව වදාල සේක. එමෙන් ම අපගේ ගැරිය සහ ලේඛය පයිති, ආපෝ, තේපෝ, වායේ යන ධාතු කොටස්වලින් තිර්මාණය වී ඇති බව පෙන්වා දී ඇත.

නාසා ආයතනය ඉදිරිපත් කළ අභිනව මතයට අනුව ජීවයේ සම්භවය සිදු වූ යොමු වෙනත් ගුහලේකයකින් පෘථිවීය මතට ජීවින් සංක්‍රමණය වීමෙනි.



1.2 රුපය - දහම දෙසන බුදුරජාණන් වහන්සේ

ඉහත කරුණු දැක්වීම්වලට අනුව පැහැදිලි වන්නේ ඇති අතිතයේ දී මිහිමත ජනිත වීමෙන් හෝ වෙනත් ගුහලේකයකින් සංක්‍රමණය වී මිනිස් පරිණාමය සිදුව ඇති බවයි. ජීවින් සරල ඒකකවලින් හට ගෙන ඇති බවත් කළුයාමේ දී අනවරත වෙනස්වීම්වලට හාජනය වී විවිධ ආකාරයේ සංකීරණ ජීවින් බවට පත්වී ඇති බවත් පැහැදිලි වේ. මෙම ක්‍රියාවලියේ විශිෂ්ටත ම තිර්මාණය ලෙස මිනිසා හැඳින්විය භැංකි ය.

පැවරුම

මිනිසාගේ පරිණාමයට අදාළ විවිධ මත පිළිබඳ තොරතුරු රෝස් කර පොත් පිංචක් සකස් කරන්න.


1.2 සෞඛ්‍ය විද්‍යාව විෂයය හැඳුරුමේ අවශ්‍යතාව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට අනුව සෞඛ්‍ය යනු තුදෙක් ලෙඩි රෝග සහ දුබලතාවලින් තොරවීම පමණක් තොට් කායික, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මික යහපැවැත්මේ පූර්ණත්වයයි. 3 ග්‍රෑනියේ දී ඔබ අධ්‍යයනය කළ විෂයය කරුණු තැවතත් මතකයට නාගා ගන්න. එම කරුණු සැකෙක්වන් 1.1 වගුවෙහි අඩංගු වේ.

වගුව 1.1 - පූර්ණ සෞඛ්‍යයට අදාළ අඩංගු

කායික යහපැවැත්ම	මානසික යහපැවැත්ම	සමාජයේ යහපැවැත්ම	ආධ්‍යාත්මික යහපැවැත්ම
ලෙඩි රෝගවලින් තොරවීම	විනය ගරුක බව	අන් අය තේරුම් ගැනීමේ හැකියාව	භාඥ නරක වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව
ප්‍රශ්නයේ ගිරි ස්කන්ද දැරුණුය	ප්‍රබෝධයෙන් සිටීම	නීති රිතිවලට ගරු කිරීම	ආගමික කටයුතුවලට ලැදී වීම
මනා ගාරිරික යෝග්‍යතාව	තිවැරදි තීරණ ගැනීම	සහයෝගයෙන් වැඩ කිරීම	සාරධරුම්වලට ගරු කිරීම
ව්‍යායිලි බව	මානසික පීඩනය පාලනය කර ගැනීම	නායකත්වය හා අනුගාමිකත්වය ලැබීම	අන් අයට මෙමත් දැක්වීම

කායික, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මික වශයෙන් පූර්ණත්වයට පත්වීමෙන් පූද්ගලයකුට ලැබෙන වාසි බොහෝ ය. එමෙන් ම සෞඛ්‍යවත් පූද්ගලයෙකු වශයෙන් එලදායිතාවය වර්ධනය කර ගත හැකි ය. එවැනි අයෙකුට තම පොදුගලික දියුණුව උදෙසා ආයෝජනය කළ හැකි සම්පත් රාඛියකි. ඉන් කිහිපයක් පහත සටහනෙන් පෙන්නුම් කෙරේ.



සෞඛ්‍යවත් පුද්ගලයාට නිතර රෝගී වන පුද්ගලයෙකුට වඩා වැඩි කාලයක් ඔහුගේ දියුණුව වෙනුවෙන් වැය කළ හැකි ය. එමෙන් ම ඔහු තුළ තමා පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගෙන අතර කායික යෝග්‍යතාවය පිළිබඳව සැකයක් ඇති තොවේ. ක්‍රියාකාරී වීමට ඇති හැකියාව නිසා උනන්දුව පවත්වාගත හැකි ය. එමෙන් ම වැඩි කිරීමට ඇති හැකියාව මත මෙන් ම එම වැඩය නිසි පරිදි නිම කිරීමෙන් ද තෘප්තිමත් වීමට හැකි ය. මේ සියලු කරුණු එක් තැන් වූ තැන කෙනෙකුගේ පොද්ගලික සංවර්ධනය සිදු වේ.

පසුගිය දෙක තුනක පමණ කාලයක් ඇතුළත අප රටේ අධික රුධිර පිඩිනය, දියවැඩියාව, හාද රෝග, පිළිකා වැනි රෝගවල ශිසු වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ අනුව අප ගිරිරයේ යහපැවැත්ම පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් මැත කාලයේ දී දක්වා තොමැති බව පෙනේ.

සෞඛ්‍ය විද්‍යාව විෂයය හැදැරීමෙන් ඔබේ සෞඛ්‍ය හා යහපැවැත්ම පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව මතා වැටහිමක් ලබාගත හැකි වේ. අද ගැන පමණක් තොසිනා ඉදිරි අනාගතයේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම්කිසි ඉලක්කයක් තබා ගැනීමට අප කල්පනා කළ යුතු ය.

කෙනෙකුගේ සෞඛ්‍ය හා යහපැවැත්ම පුද්ගලයාගේ සංවර්ධනයට පමණක් තොව රටේ සංවර්ධනයට ද වැදගත් වේ. අප රටේ සෞඛ්‍ය හා යහපැවැත්ම සඳහා රාජ්‍ය සහ විවිධ පොද්ගලික ආයතන වැය කරන මුදල් අති විශාල ය. එමෙන් ම සෞඛ්‍යවත් තොවූ ජනතාවක් සිටින රටක උන මිනිස් බල සම්පත නිසා සිදුවන අවාසි ද අධික ය. රටේ සංවර්ධනය කෙරෙහි තම මුළු ගක්ති ප්‍රමාණයෙන් දායකවීමට ඔවුන්ට තොහැකි ය. පුද්ගලියින් නිතර නිතර අසතිප වීම නිසා රකියා ස්ථානයට සිදුවන පාඩුව ඉමහත් ය. නිතර නිවාඩු ගැනීම, කාර්යක්ෂමතාවය අඩු වීම ආදිය නිසා එලදායිතාව අඩු වේ. එබැවින් සෞඛ්‍ය හා යහපැවැත්ම පවත්වා ගැනීම රටක් වශයෙන් අප සියලු දෙනාගේ ම යහපත සඳහා හේතු වන කරුණකි.

1.3 මිනිස් සිරුර පද්ධතිවලට බෙඟ අධ්‍යාපනය කිරීමේ වැඳගත්කම

මිනිස් සිරුරේ මූලික තැනුම් ඒකකය වන්නේ සෙසලයි. සෙසල හැඩියෙන්, ප්‍රමාණයෙන්, ක්‍රියාකාරීත්වයෙන් විවිධ වේ. සැම සෙසලයක ම පාහේ කේන්දුගතව න්‍යාෂ්ටියක් පිහිටා ඇත. සෙසලයේ ක්‍රියා පාලනය කරන්නේ න්‍යාෂ්ටිය මගිනි. කාත්‍යාමය අවශ්‍යතා පදනම්ව ඇතැම් අවස්ථාවල න්‍යාෂ්ටිය තොමැති සෙසල ද මිනිස් සිරුර තුළ දැකිය හැකි ය.

පොදු සම්භවයක් සහිත සෙසල රාජියක් විශිෂ්ට වූ කාර්යයක් සඳහා සංවිධානය වී පටක සැදී ඇත. මිනිස් සිරුර නිර්මාණයේ දී මෙවැනි පටක රාජියක් එකතු වී ඇත.

උදා :- රුධිර පටක, පේශී පටක, අස්ථී පටක වැනි

විවිධ පටක දෙකක් හෝ රේට වැඩි ගණනක් සම්බන්ධ වීමෙන් අවයවයක් සැදේ. මිනිස් සිරුර තුළ විශිෂ්ට කාර්යයක් සඳහා වෙන් වෙන් වගයෙන් අවයව පිහිටා තිබේ. ආමාගය, අක්මාව, හඳය, පෙණහලු, අග්න්‍යාගය ආදිය මිනිස් සිරුරේ ඇති අවයව කිහිපයකි. හඳය සැදී ඇත්තේ ජේඩි, ස්නායු, රැඹිර ආදි පටක කිහිපයක එකතුවෙනි.

එකට එකට කියා කරන අවයව සමුහයක් එක වීමෙන් පද්ධතියක් සැදේ. ඒ ඒ පද්ධති කිසිම නිශ්චිත වූ කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩැගිලි ඇත. උදාහරණයක් ලෙස ආහාර ජීරණ කියාවලිය සඳහා උපයෝගී වන අවයව සියල්ල ඒකරායි වීමෙන් ආහාර ජීරණ පද්ධතිය නිර්මාණය වී ඇත. මිනිස් සිරුරේ පිහිටා තිබෙන සියලු ම පද්ධති ඒකරායි වීමෙන් මිනිස් ගිරිය නිර්මාණය වී ඇත. සෙලවලින් ආරම්භ වී ජ්වියෙකු නිර්මාණය වන ආකාරය පහත සඳහන් ගැලීම් සටහන මගින් පෙන්නුම් කෙරේ.



මිනිස් සිරුර තුළ සිදුවන විවිධ කියා සඳහා නිර්මාණය වී ඇති පද්ධති තුළින් ඉටුවන සුවිශේෂී කාර්ය 1.2 වගුවෙහි දක්වා ඇත.

1.2 වගුව - මිනිස් සිරුරේ පද්ධති හා එමගින් ඉටුවන සුවිශේෂී කාර්ය

පද්ධතිය	ඉටුවන සුවිශේෂී කාර්ය
ආහාර ජීරණ පද්ධතිය	ආහාර ජීරණය හා අවශ්‍යාත්මකය
අස්ථී පද්ධතිය	සන්ධාරණය හා වලනය
ජේඩි පද්ධතිය	වලනය
රැඹිර සංසරණ පද්ධතිය	දුව්‍ය පරිවහනය
බහිස්ප්‍රාවි පද්ධතිය	අපදුව්‍ය බැහැර කිරීම
ප්‍රතනක පද්ධතිය	තම වර්ගය බෝ කිරීම
ශ්වසන පද්ධතිය	වායු භූවමාරුව
ස්නායු පද්ධතිය	සමායෝජනය
අන්තරාසරු පද්ධතිය	හෝමෝන නිපදවීම

මිනිස් සිරුර පවත්වා ගැනීමට සිදුවිය යුතු විවිධ කියා පද්ධති මගින් ඉටු කරයි. අප අනුහාත කරන ආහාර සෙල කරා පරිවහනය වීමට නම් ඒවා සරල තත්ත්වයකට පත්විය යුතුය. සංකීරණ ආහාර සරල ආහාර බවට පත් කොට එම සරල ආහාර රැඹිරයට අවශ්‍යාත්මකය කර ගැනීම සඳහා සැකසුණු පද්ධතිය ආහාර ජීරණ පද්ධතිය වේ.


එමෙන් ම මෙම ජීරණය වූ සරල ආහාර ගැටිරයේ පිහිටි සෙසල කරා පරිවහනය කිරීමට රුධිර සංසරණ පද්ධතිය උපකාරී වේ. සෙසල තුළ සිදුවන පරිවහන්තිය ක්‍රියාවල අතරු එල ලෙස සැදෙන කාබන්චෝක්සයිඩ් වායුව, මූත්‍ර වැනි බහිස්ප්‍රාව් ද්‍රව්‍ය ගැටිරයෙන් බැහැර කරන අවයව වෙත පරිවහනය කිරීමට උද්වී වන්නේ ද රුධිර සංසරණ පද්ධතියයි. තව ද රුධිරයට ඔක්සිජන් වායුව ලබා ගැනීමට හා කාබන්චෝක්සයිඩ් වායුව ඉවත් කිරීමට ග්‍ර්යාසන පද්ධතිය මහගු කාර්යයක් ඉවු කරයි. සිරුරට අනවශ්‍ය ද්‍රව්‍ය බැහැර කිරීමට බහිස්ප්‍රාව් පද්ධතිය අවශ්‍ය වන අතර තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රාග්ධනක පද්ධතිය නිරමාණය වී ඇත.

එමෙන් ම බාහිර පරිසරයේ ඇති උත්තේත්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ස්නායු පද්ධතිය හා බහිස්ප්‍රාව් පද්ධතිය උද්වී වන අතර ගැටිරයේ සන්ධාරණය සඳහා සැකිලි පද්ධතියන් වලන ඇති කිරීමට ජේඩ් පද්ධතියන් දායකත්වය සපයයි. මෙසේ සිරුරේ මනා ක්‍රියාකාරීත්වය සඳහා සැම පද්ධතියක ම සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ.

ඇතැම් කාර්ය ඉවු කිරීමේ දී පද්ධති කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරයි. මේ සමායෝගනය සඳහා මොළය හා ස්නායු පද්ධතිය මහගු කාර්යයක් ඉවු කරයි. උදාහරණයක් ලෙස ඉදිකුවුවකට තුළක් දැමීම වැනි සියුම් කාර්යයක් ඉවු කිරීමේ දී ඇස්, ජේඩ්, ස්නායු හා මොළය මනාව සමායෝගනය විය යුතු ය.

එමෙන් ම ස්වයං සාධක ස්නායු මගින් පාලනය කරනු ලබන අප ගැටිරයේ ඇතැම් කාර්ය මස්තිෂ්කයේ බලපැමක් තොමැටිව සිදු වේ. මෙම ක්‍රියා අනිව්‍යානුග ක්‍රියා ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස හඳු ස්පන්දනය ආහාර මාර්ගයේ ඇති ග්‍රන්ථීවලින් සාව හට ගැනීම, ආහාර මාර්ගයේ කපාටවල ක්‍රියාව, රුධිර වාහිනී සංකෝචනය වීම හෝ විස්තාරණය වීම වැනි ජීවීතය පවත්වා ගැනීමට අවශ්‍ය කරන ක්‍රියා අනිව්‍යානුග සිදුවේ. තවත් උදාහරණයක් ලෙස හඳුසියේ බියට පත් වූ අවස්ථාවක් ගතහොත් අප ගැටිරය තුළ ඇතිවිය හැකි වෙනස්කම් කිහිපයක් පහත සඳහන් වේ.

- ග්‍ර්යාසන වේගය වැඩි වීම
- හඳු ස්පන්දනය වේගවත් වීම
- දහඩිය දැමීම වැඩි වීම
- මූත්‍ර පිටකිරීමේ අවශ්‍යතාවයක් ඇති වීම
- මලපහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වීම



1.3 රුධිර - පද්ධති කිහිපයක් එක්ව සැදුණු මිනිස් ගැටිරය

ඉහත දැක්වෙන වෙනස්වේම් ක්ෂේකිව ම ඇති වූයේ අප ගරීරයේ ජ්විත ආරක්ෂාව සඳහා ය. රුධිර සංසරණ පද්ධතිය, ග්වසන පද්ධතිය, බහිස්සාව් පද්ධතිය සහ ග්වසන පද්ධතිය වැනි බොහෝ පද්ධතිවල ක්‍රියාකාරිත්වය සුදුසු ලෙස වෙනස් වීමෙන් අවශ්‍ය පරිසරයක් ගරීරය කුළ ම ගොඩනැගීමට ස්වභාවයෙන් ම අවශ්‍ය විධිවිධාන සලසා තිබීම විස්මයුණක ය.

පුද්ගල හා සමාජ නිරෝගිතාවය පවත්වා ගැනීමට උදෑවන පිළිවෙත්

පුද්ගලයාගේ කායික, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මික යහපැවැත්ම පවත්වා ගැනීම තුළින් සෞඛ්‍යවත් සමාජයක් බිජි කිරීමට ඉවහල් වන පිළිවෙත් කිහිපයක් පහත සඳහන් වේ.

- නිවැරදි ආහාර පුරුදු අනුගමනය කිරීම

- පෙශ්චර්ජායි සමබල ආහාර වේලක් අනුහව කිරීම
- පිරිසිදු ජලය දිනකට ලිටර 1.5ක් පමණ පානය කිරීම
- ප්‍රණා, සිති, මිරිස් හෝ මේදය අධික ආහාර පරිභේදනයට ගැනීමෙන් වැළකීම (දියවැඩියාව, අධික රුධිර පිළිනය, පිළිකා, ගැස්ට්‍රොසිස් වැනි බො නොවන රෝග වලක්වා ගැනීම සඳහා)
- මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ දුම්පානයෙන් වැළකීම



1.4 රුධිර - ජලය පානය කිරීම

- ක්‍රියාකාරී දිවි පැවැත්ම හා නිතිපතා ව්‍යායාමවල නිරත වීම

- අවම වශයෙන් දිනකට විනාඩි 30ක් පමණ සිරුර වෙහෙසන ක්‍රියාකාරකම්වල නිරත වීම
- නිසි ගරීර ස්කන්ද දර්ශකයක් පවත්වා ගැනීම

- පොදුගලික සහ පොදු පිරිසිදුකම යක ගැනීම

- දිනපතා දෙවරක් දත් මැදීම, දිනපතා ස්නානය කිරීම, ඇදුම් හා තමන් පරිහරණය කරන හාන්චි පිරිසිදුව තබා ගැනීම
- නිවෙස, පාසල, පිරිවෙන ඇතුළු තමා අවට පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම
- පරිසරය පවිත්‍රව තබා ගැනීම මගින් රෝග පැතිරියාම වැළැක්වීමට පියවර ගැනීම
- මීයන්, කුරපොත්තන්, මැස්සන්, මදුරුවන් වැනි රෝග වාහක සතුන් බේවීම වැළැක්වීමට පියවර ගැනීම

- ප්‍රමාණවත් පරිදි නින්ද හා විවේකය ලබා ගැනීම
 - දිනකට පැය 6 - 8ක් නිදා ගැනීම
 - මානසික ආතතිය පාලනය කිරීම
(අහිජෝගවලට මුහුණ දීමට අවශ්‍ය ගක්තිය වර්ධනය කිරීම)
 - සරල දිවි පැවත්ම (අත්‍යවශ්‍ය දෙයින් පමණක් සැහීමට පත් වී සතුවින් ජීවත් වීම)
 - සෞන්දර්යාත්මක හා නිර්මාණයීලි ක්‍රියාකාරකම්වල නිරත වීම
 - හාවනාව හා යෝග ක්‍රියාකාරකම්වල නිරත වීම
 - ආගමානුකූලව ජීවත් වීම



1.5 රුපය - යෝග ක්‍රියාකාරකම්වල නිරත වීම

- සම්මත තීක්‍රී පිළිබඳීම
 - කැලී කසල බැහැර කිරීම නීත්‍යානුකූලව සිදු කිරීම
 - විදුලිය, ජලය වැනි පොදු සැපයුම් අදාළ උපදෙස් පරිදි අරපිරිමැස්මේන් යුතුව හාවත කිරීම
 - පොදු දේපල සුරක්ෂිතව පරිහරණය කිරීම
 - කාන්තාවත් හා දරුවත් තිංසනයට පත් තොකිරීම
 - යහපත් සමාජ සම්බන්ධතාවයන් ඇති කර ගැනීම හා පවත්වා ගැනීම
 - පන්සලට, පිරිවෙන්ට, රටට, සමාජයට උපරිම සේවයක් ලබා දීම



සාරාංශය

- මිනිස් ගරිරය පිළිබඳව අධ්‍යයනය කිරීම තුළින් සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා ගත හැකි ය.
- මිනිසාගේ පරිණාමය පිළිබඳව විවිධ මත රාජියක් ඉදිරිපත් වී ඇත.
- ජීවිත්ගේ මූලික තැනුම් ඒකකය වන සෙසලය විවිධාකාරයෙන් ඒකරායි වී ක්‍රමයෙන් සංකීරණ ජීවිත් නිර්මාණය වී ඇත.
- පටක දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධ වීමෙන් අවයවයක් සැදෙන අතර, අවයව සමුහයක් එක් වීමෙන් පද්ධතියක් සැදේ. පද්ධති සියල්ල ම ඒකරායි වී මිනිස් සිරුර නිර්මාණය වී ඇත.
- අප ගරිරයේ නිරෝගී පැවැත්මට අවශ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම මගින් කායික, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මික යහපැවැත්ම ඇති සෞඛ්‍යවත් සමාජයක් බිජි කළ හැකි වේ.

ଅହ୍ୟାଜ

(01) නිවැරදි පිළිතුර හෝ වඩාත් ගැලපෙන පිළිතුර තොරන්න.

1. ජීවය ඉබේ හට ගන්නා බව පළමුව ලොවට ප්‍රකාශ කළේ කවරෝක් ද?
 - (1) වාල්ස් බාවිත්
 - (2) ඇරිස්ටෝටල්
 - (3) බැඡ්ටිස්ක් ලැමාක්
 - (4) බුදුරජාණන් වහන්සේ
 2. ජීවීන් වෙනත් ග්‍රහලෝකයකින් සංක්‍මණය වූ බවට මතයක් පළමුව ඉදිරිපත් කළේ කවුරුන් විසින් ද?
 - (1) බුදුරජාණන් වහන්සේ විසින්
 - (2) වාල්ස් බාවිත් විසින්
 - (3) නාසා ආයතනය විසින්
 - (4) ඇරිස්ටෝටල් විසින්
 3. පොදු සම්භවයක් සහිත සෙසල රාජියක් විශිෂ්ට වූ කාර්යය සඳහා සංවිධානය වූ විට එය හඳුන්වනු ලබන්නේ කුමන නමකින් ද?
 - (1) අවයවය
 - (2) පටකය
 - (3) පද්ධතිය
 - (4) නාෂ්ටිය
 4. දිග කාලීන යහපැවැත්මක් සඳහා තිබිය යුතු හිතකර වර්යාවක් නොවන්නේ,
 - (1) ක්ෂේක ආහාරවලට ඩුරුවීම ය.
 - (2) සිරුරේ බර පාලනය කර ගැනීම ය.
 - (3) දුම්වැට් හා මද්‍යසාර භාවිතයෙන් වැළකීම ය.
 - (4) ආහාර ගැනීමේ තිවැරදි පුරුදු ඇති කර ගැනීම ය.
 5. බාහිර පරිසරයේ ඇති උත්තේෂවලට ප්‍රතිචාර දැක්වීම සිදු කරනු ලබන්නේ කුමන පද්ධතිය මගින් ද?
 - (1) ග්‍රෑසන පද්ධතිය
 - (2) බහිස්ප්‍රාවී පද්ධතිය
 - (3) ස්නායු පද්ධතිය
 - (4) පුරුනක පද්ධතිය

(02) කෙටි පිළිතුරු සපයන්න.

1. ජීවයේ සම්භවය පිළිබඳව ඉදිරිපත් වී ඇති මතවලින් ඔබ වඩාත් පිළිගන්නා මතය කුමක් දී? ඔබේ පිළිතුරට හේතු දක්වන්න.
 2. පූර්ණ සෞඛ්‍ය සංකල්පය තුළ දී සමාජයේ යහපැවැත්ම මගින් අපේක්ෂා කරන කරුණු තුනක් සඳහන් කරන්න.
 3. ජීවීන්ගේ දේහ සංවිධානය වී ඇති ආකාරය ගැලීම් සටහනකින් දක්වන්න.
 4. අනිච්චානුග ක්‍රියා යනු මොනවාදීය උදාහරණ සහිතව පහදන්න.
 5. දිගුකාලීන පැවැත්මක් සඳහා අවශ්‍ය සෞඛ්‍යයට හිතකර වර්යා පහක් සඳහන් කරන්න.